

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව / njd; khfhzf; Ry;tpj; jpizf;Rsk;  
DEPARTMENT OF EDUCATION-SOUTHERN PROVINCE

අවසාන වාර පරුක්ෂණය - 2021 (2022 මාර්තු)

10 ග්‍රෑනීය

ව්‍යවසායකත්ව අධ්‍යනය - 1

කාලය පැය 1

නම / විභාග අංකය .....

- \* සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* අංක 01 සිට 40 තෙක් ප්‍රශ්නවලදී ඇති පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුරු තොරත්න.

1. ව්‍යවසායකත්ව ගති ලක්ෂණයක් නොවන්නේ,
  1. අනාගත දැක්ම
  2. නමුෂයිලිත්වය
  3. තබෝද්පාදනය
  4. අවදානම් හාර නොගැනීම
2. ප්‍රාග්ධනය තැබූති නිශ්චාදන සාධකයට අයන් වන්නේ
  1. ගුමය
  2. පස
  3. යන්ත්‍රණය
  4. අමු ද්‍රව්‍ය
3. නිරමාණයිලිත්වයට බාධාකාරී වන සාධකයක් නොවන්නේ
  1. වැරදිම හා විවේචන සඳහා ඇති බිය
  2. ප්‍රායෝගික වීමට බාධා ඇතැයි සිතිම
  3. විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම
  4. යම් ගැටුලුවකට විසුදුම් එකක් පමණක් ඇතැයි නොසිතීම
4. අවදානම හා ප්‍රතිලාභය අතර සම්බන්ධතාවය දැක්වෙන ප්‍රකාශනය නම් කරන්න.
  1. අවදානම ඉහළ නම් ප්‍රතිලාභය පහළ වේ
  2. අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ඉහළ වේ
  3. අවදානම පහළ නම් ප්‍රතිලාභය වෙනස් නොවේ
  4. අවදානම පහළ නම් ප්‍රතිලාභය ඉහළ වේ
5. ව්‍යාපාරයක් යනුවෙන් අදහස් කරන්නේ
  1. හාන්ඩ නිශ්චාදනය කරන ආයතනයක්
  2. සේවා නිශ්චාදනය කරන ආයතනයක්
  3. මිනිස් අවශ්‍යතා සපුරාලීමට හාන්ඩ හා සේවා නිශ්චාදනය කරන ආයතනයන්ය
  4. මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා හාන්ඩ හා සේවා නිශ්චාදනය බෙදාහැරීම හා සම්බන්ධ වූ සියලුම කටයුතුය.

6. අවශ්‍යතාවයක ලක්ෂණයක් නොවන්නේ
1. පොදු වීම
  2. සිමිත වීම
  3. සරල වීම
  4. සංකීර්ණ වීම
7. අවශ්‍යතා පමණක් අතුළත් කාණ්ඩය වන්නේ
1. කිරීපිටි, අදුම්, අධිවේගී මාර්ග, තව්වූ තිවාස
  2. ආහාර, සාර්, පොත්පත්, සගරා
  3. ආහාර, ඇදුම්, නිවාස, පාන්
  4. ආහාර, අධ්‍යාපනය, නිවාස, ඇදුම්
8. අවශ්‍යතා - ව්‍යවම්නා දැක්වෙන තිවැරදි පිළිතුරු වන්නේ
1. අධ්‍යාපන - පෙෂ්ඨලික පත්ති
  2. පාන් - ආහාර
  3. ආරක්ෂාව - ප්‍රවාහනය
  4. ආහාර - සෞඛ්‍ය
9. භාණ්ඩයක ඇති සුවිශේෂ ලක්ෂණයක් වන්නේ
1. හෝතික පැවැත්මක් නැත
  2. ගබඩා කළ නොහැක
  3. සපයගන්නා ගෙන් වෙන් කළ නොහැක
  4. සමඟාතිය බව ආරක්ෂා කළ හැකිය
10. ව්‍යාපාරවල ගති ලක්ෂණයක් නොවන්නේ
1. අරමුණක් පැවතිම
  2. ආර්ථික කටයුත්තක් වීම
  3. අවදානමක් පැවතිම
  4. ගනුදෙනු අඛණ්ඩව සිදු නොවීම
11. කුඩා පරිමාණ ව්‍යාපාරයක් පිළිබඳව ඉදිරිපත් කර ඇති පහත ප්‍රකාශ අතුරින් වඩාත් තිවැරදි ප්‍රකාශය වන්නේ
1. සාපේශ්‍යව සේවක සංඛ්‍යාව අඩු නිසාවෙන් කුඩා පරිමාන ව්‍යාපාර සැම විටම අඩු ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා තිපදවයි
  2. සාපේශ්‍යව කුඩා ප්‍රාග්ධනයකින් ආරම්භ කළහැකි නිසා ලොව කිසිදු කුඩා පරිමාන ව්‍යාපාරයක් බැංකු ජාය ලබා නොගතී
  3. කුඩා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී තීරණ ගැනීම සාපේශ්‍යව පහසුය
  4. කුඩා පරිමාණ ව්‍යාපාර මහා පරිමාන ව්‍යාපාර මෙන් ආර්ථිකයට වැදගත් නොවේ.
12. කුඩා පරිමාන ව්‍යාපාරවල දැකිය හැකි ගක්තියක් නොවන්නේ
1. කුඩා ප්‍රාග්ධනයකින් ආරම්භ කළහැකි වීම
  2. ව්‍යාපාර කටයුතු සඳහා දේශීය තාක්ෂණය භාවිතා කළහැකිවීම
  3. ව්‍යාපාර කටයුතු කුඩා ප්‍රදේශයකට සීමාවීම
  4. වෙනස්වන පරිසරයට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකි වීම
13. විශාල හා අසාමාන්‍ය සිරුරක් හිමි ප්‍රූජ්පරාජ මහතා ඔහුට ගැලපෙන කමිසයක් මිලදී ගැනීම සඳහා

නගරයේ පිහිටි මහා පරිමාණ නිමි ඇඳුම් වෙළඳසැල් සියල්ලටම ගියත් ඔහුගේ ව්‍යවමනාව ඉටුනොවූ නිසා අසතුවට පත්විය. මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ

1. පුෂ්පරාජ මහතා අවාසනාවන්ත පාරිභෝගිකයෙකු බවයි
  2. නගරයේ වෙළඳසැල් පාරිභෝගික අවශ්‍යතා ඉටු නොකරන බවයි
  3. නිමි ඇඳුම් වෙළඳපල තුළ වෙළඳපල තිබැසක් ඇති බවයි
  4. මහා පරිමාන ව්‍යාපාර පුෂ්පරාජ මහතා වැනි අය සඳහා ගැලපෙන ඇඳුම් කෙසේ හෝ අලෙවී කළයුතු බවයි.
14. කුඩා පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන හේතුවක් නොවන්නේ
    1. ව්‍යාපාරයේ මුදල් ගණුදෙනු කිසිදු පාලනයකින් තොරව පවත්වා ගෙනයාම
    2. ව්‍යාපාරිකයා සෑම විටම ව්‍යවසායකු ලෙස කටයුතු කිරීම
    3. ආනයනික අඩු මිල නිශ්පාදන සමග තරග කිරීම අපහසු බව
    4. දැනුම හා අත්දැකීම් අඩු කේත්තායක ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම
  15. පහත වගුවේ දැක්වෙන්නේ කුඩා පරිමාණ රසකැවිලි නිශ්පාදකයෙකු වූ සමන් සිය ව්‍යාපාරය තුළ ඉටු කළ කාර්යන් කිහිපයක් හා ඒවාට අදාළ යැයි ඔහු සිතන ව්‍යවසායකත්ව භුමිකාවන්ය.

#### කර්ය

#### භුමිකාව

A	නව උදුනක් මිලදිගැනීම සඳහා රු. 10000ක් යෙදවීම	අයිතිකරු
B	රසකැවිලි නිපදවීමේදී සමන් සේවකයන්ගේ නව අදහස් වලට සවන් දේ	කළමනාකරු
C	සෑම වසරක්ම අවසානයේදී සමන් ඉලක්ක රසකැවිලි අලෙවීය හා සත්‍ය අලෙවීය සසදා බලයි	කළමනාකරු
D	සමන් සෑම ව්‍යාපාර කටයුත්තක්ම මනාව සංවිධානය කරයි	නායකයා

ඉහත කරුණු අතරින් කාර්ය හා භුමිකාව නිවැරදිව ගලපා ඇති අක්ෂර පමණක් දක්වන්න

1. A හා C පමණි
  2. A B හා C පමණි
  3. A පමණි
  4. A B C හා D යන සියල්ලම නිවැරදි වේ.
16. කුඩා පරිමාණ පරිසනක වැඩසටහන් නිශ්පාදකයෙකු වූ වම්ර කොරේනා වසංගත සමයේදී අධ්‍යාපනයට උපකාරී නව ඉගෙනුම් මෘකාංගයක් ගුරුවරුන් වෙනුවෙන් නුදුවාදෙන ලද අතර එය පුද්ගලයේ ගැනීම ගුරුවරුන් අතර ඉතා ප්‍රව්‍ලිත විය. මේ තුළ ප්‍රකට වන වම්ර සතු ව්‍යවසායකත්ව කුසලතාවය වන්නේ
    1. තාක්ෂණික කුසලතාවය
    2. මානව කුසලතාවය
    3. කණ්ඩායම් කුසලතාවය
    4. සංකල්පනාත්මක කුසලතාවය
  17. ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට 52% පමණ දායකත්වයක් සපයන්නේ කුඩා හා මධ්‍යම ව්‍යාපාරයි. මින් පැහැදිලි වන්නේ
    1. රටක සියලු ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විය යුතු බවයි.
    2. මහා පරිමාණ ව්‍යාපාර ආර්ථික වර්ධනයට වැදගත් නොවන බවයි.
    3. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳ නාර්ථිය වන බවයි.
    4. ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර දිනෙන් දින වැසියැමේ තර්ජනයට මුහුන පා ඇති බවයි.

18. අනොමා කුඩා පරීමාන ඇගුම් කමිහලක හිමිකාරියයි. කමිහල සඳහා නවක සේවිකාවන් 10 දෙනෙකු බඳවා ගැනීම සඳහා ඇය විසින් මැතකදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී සැබැවින්ම ආප්ම මැසිය හැකි 10 දෙනෙකු විධිමත් පරිපාටියකට අනුව බඳවා ගැනීමට ඇය සමත්විය කෙසේ නමුත් බඳවාගත් සේවිකාවන් සහ අනොමා අතර නිරන්තරයෙන් ඇති වූ ගුම් තිශ්පාදන ක්‍රියාවලියට දැඩි බාධාවක් විය.
- ඉහත සිද්ධියට අනුව අනොමා විසින් වැඩි දියුණු කරගත යුතු කුසලතාවය හා ඇයගේ වරිතය තුළ කැපී පෙනෙන කුසලතාවය පිළිවෙළින් දක්වෙන පිළිතර තෝර්න්න.
1. සංකල්පනාත්මක කුසලතාවය, තාක්ෂණික කුසලතාවය
  2. තාක්ෂණික කුසලතාවය, මානව කුසලතාවය
  3. මානව කුසලතාවය, තාක්ෂණික කුසලතාවය
  4. තාක්ෂණික කුසලතාවය, උපදේශන කුසලතාවය
19. ව්‍යවසායකත්ව භූමිකාවන්ගේ සාර්ථකත්වය උදෙසා ව්‍යවසායයෙකු විසින් වර්ධනය කරගතයුතු මූලික කුසලතාවයක් තොවන්නේ
1. සංකල්පනාත්මක කුසලතාවය
  2. මානව කුසලතාවය
  3. නිර්මාණයිලි කුසලතාවය
  4. තාක්ෂණික කුසලතාවය
20. ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරු විධිමත්ව රස් කිරීමට හා ඒවා අදාළ පාර්ශව වෙතට ලබාදීම සඳහා ව්‍යවසායකයෙකු දක්වන සුවිශේෂි හැකියාව
1. සන්නිවේදන කුසලතාවයයි
  2. තොරතුරු තාක්ෂණ කුසලතාවයයි
  3. උපදේශන කුසලතාවයයි
  4. තාක්ෂණික කුසලතාවයයි
21. අනීත ව්‍යාපාර පරිසරයට වඩා තුළත ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි වෙනස්කම් පෙන්වන කාණ්ඩය වනුයේ
1. තරගය වැඩිය / ව්‍යාපාරිකයා බලවත්ය / ව්‍යවමනාව සරලය / ගෝලියට ව්‍යාප්තව ඇත
  2. තරගය වැඩිය / පාරිභෝගිකයා බලවත්ය / ව්‍යවමනා සරලය / ගෝලියට ව්‍යාප්තව ඇත
  3. පාරිභෝගිකයා බලවත්ය / තරගය වැඩිය / ව්‍යවමනා සංකීරණය / ගෝලියට ව්‍යාප්තව ඇත
  4. පාරිභෝගිකයා බලවත්ය / ව්‍යවමනා සංකීරණය / ලාභය ප්‍රධාන අරමුණ වේ / ගෝලියට ව්‍යාප්තව ඇත
22. ව්‍යවසායකයෙකුට ව්‍යාපාර පරිසර විශ්ලේෂණයකින් ලබාගත හැකි ප්‍රයෝගන වන්නේ
1. පුහුණු සේවකයින් ව්‍යාපාරයට ආකර්ෂණය කරගත හැකිය
  2. ව්‍යාපාරයක කළමනාකරන කටයුතු පහසුවෙන් සිදුකරගත හැකිය
  3. පාරිභෝගිකයන් ව්‍යාපාරයට ආකර්ෂණය කරගත හැකිය
  4. පරිසර වෙනස්කම් වලට ගැලපෙන පරිදි සැලසුම් සකස් කිරීම හා උපාය මාර්ග තීරණය කළ හැකිය
23. ව්‍යාපාරයක අභ්‍යන්තර පාරිසරික සාධකයක් වන්නේ
1. තරගකරුවන්
  2. පාරිභෝගිකයන්
  3. රජය
  4. කළමනාකරුවන්
24. ව්‍යවසායකයෙකු සිය ව්‍යාපාරය සඳහා ගක්තින් හඳුනා ගැනීමට විශ්ලේෂණය කරනුයේ
1. ගෝලිය පරිසරය
  2. අභ්‍යන්තර පාරිසරය
  3. තාක්ෂණික පරිසරය
  4. ආසන්න පාරිසරය

25. ව්‍යාපාරයක ආසන්න පරිසර සාධකයක් වනුයේ
1. පාරිභෝගිකයන්
  2. අයිතිකරුවන්
  3. රජය
  4. කලමනාකරුවන්
26. රජය විසින් තේ වගාච සඳහා සැපයු පොහොර සහනාධාරය ඉවත් කිරීම 'තේ වගා හිමියන්ට තර්ජනයකි.' මෙය හඳුනාගත හැකි පරිසරය වනුයේ
1. ආර්ථික පරිසර
  2. දේශපාලන හා නෙතික පරිසරය
  3. ගෝලීය පරිසරය
  4. සංස්කෘතික පරිසරය
27. පහත ප්‍රකාශ අතරින් ව්‍යාපාර ගක්තියක් නොවන්නේ
1. ගුණාත්මක නිශ්පාදන සාධාරණ මිලකට ලබාදීම
  2. සම්පත් අර පිරිමැස්මෙන් හාවිතා කිරීම
  3. ව්‍යාපාරය නව උපකරණ හාවිතා කිරීම
  4. නමුවකිලි සැලැස්මක් ආයතනයේ නොතිබීම
28. ප්‍රජා පරිසර අධ්‍යාපනයෙන් හඳුනාගත හැකි සාධකය
1. ආදායම් වෙනස් වීම
  2. උද්ධමනය
  3. පාරිභෝගික ආකල්ප
  4. තාක්ෂණය වෙනස්වීම
29. ව්‍යාපාර පරිසර සාධක අතුරින් ව්‍යාපාරයකට පාලනය කළ නොහැකි සාධකය වනුයේ
1. ප්‍රජාව
  2. කලමනාකරුවන්
  3. සේවකයින්
  4. අයිතිකරුවන්
30. අතිත ව්‍යාපාර පරිසරය තුළ දැකින්නට ලැබූණු ලක්ෂණයකි
1. පාරිභෝගිකයා බලවත්ය
  2. ව්‍යාපාරිකයා බලවත්ය
  3. උවමනා සංකීර්ණය
  4. තරගකාරීන්වය වැඩිය
31. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යාමේදී ව්‍යාපාරිකයන්ට විවිධ භුමිකා වලට මුහුන දීමට සිදුවේ පහත සඳහන් කාර්යන් අතුරින් එවැනි කාර්යන් නොවන්නේ
1. මිලදී ගැනීමේ කටයුතු
  2. නිශ්පාදන කටයුතු
  3. නෙතික අවශ්‍යතා ඉටු කිරීම
  4. නවෝත්පාදන බිජ කිරීම
32. ඉලක්ක ගත පාරිභෝගිකයන් යනුවෙන් අදහස් කරන්නේ
1. දුනටමත් වෙළඳපලේ සිටින සියලුම පාරිභෝගිකයන්ය
  2. වෙළඳපලට පිවිසීමට බ්ලාපොරාත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ය
  3. දුනටමත් නිශ්පාදන පරිභෝගිකය කරන පිරිස හා අනාගතයේ පාරිභෝගිකය කිරීමට ඉඩ ඇති පාරිභෝගික කොටසයි
  4. වෙළඳපලන් ඉවත් වීමට බ්ලාපොරාත්තුවෙන් සිටින කොටසයි

33. ව්‍යාපාර සාර්ථක වීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ පිහිටුවන ස්ථානයයි. ඒ අනුව ව්‍යාපාර ස්ථානගත කිරීමේදී අවධානය යොමු කරන ප්‍රධාන සාධකයක් වන්නේ
1. ව්‍යාපාරයේ අනාගත දියුණුව හා ප්‍රතිඵායෝගනය පිළිබඳ
  2. ගනුදෙනුකරුවන් ප්‍රමාණය සහ ඔවුන්ගේ විසිරීම පිළිබඳ
  3. ව්‍යාපාරයේ පදනම් වන හාන්චිය හෝ සේවාව කුමක්ද යන්න
  4. ව්‍යාපාරය තුළින් සමාජයට කවර ප්‍රතිලාභ අත්කර දිය හැකිද යන්න.
34. නව නිශ්පාදනයක් වෙළඳපලට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවසායකයෙකු විවිධ ක්‍රම හාවතා කරනු ලැබේ. එවැනි නිශ්පාදන නවසකරනයට මග පෙන්වන සාධකයක් නොවන්නේ
1. යළි සකස් කිරීම
  2. කුඩා කිරීම
  3. අදේශ කිරීම
  4. මිල පහළ දීමීම
35. නිශ්පාදිත ප්‍රහේදය යනු
1. නිශ්පාදිතය යම් යම් වෙනස්කම් සිදු කිරීම
  2. නිශ්පාදිතයේ මිල වැඩි කිරීම
  3. නිශ්පාදිතයේ ගුණත්වය වෙනස් කිරීම
  4. නිශ්පාදිතයේ දුවටුම වෙනස් කිරීම
36. නව ව්‍යාපාරයක් සඳහා සාර්ථක පිවිසුම් උපාය මාර්ගයක් නොවන්නේ
1. නිශ්පාදිත ප්‍රහේදනය
  2. නවෝද්‍යානය
  3. වෙළඳපල හිඛීස / අවකාශය
  4. විකුණුම් ප්‍රවර්ධනය
37. හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ
1. පරිසරයේ මතුවන අවශ්‍යතා සපුරාලියැකි වීම
  2. මූහුන දෙන අවධානම අවම කරගත නොහැකිවීම
  3. තරගකාරීන්ටයට සාර්ථකව මූහුන දිය නොහැකි වීම
  4. වෙනස්වන තාක්ෂණය සමඟ හැඩ ගැසීමට නොහැකි වීම
38. හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණයක් නොවන්නේ
1. ඉල්ලුමක් පැවතීම
  2. තරගකාරීන්ටයට මූහුණ දිය හැකි වීම
  3. අවශ්‍ය සම්පත් සපයාගත හැකිවීම
  4. ආකර්ෂණීය ඉපයුමක් නොමැති වීම
39. සූක්ෂම විශ්ලේෂණය සඳහා හාවතා කළහැකි නිර්ණයක් වන්නේ
1. රජයේ නීතිඥි ප්‍රතිපත්ති හා දිරිගැනීවීම
  2. නිශ්පාදන අලෙවි කිරීමේ හැකියාව
  3. තරගකාරීන්ටය
  4. ව්‍යවසායකත්ව ලැදියා හා හැකියා
40. ව්‍යවසායකයෙකු සම්බන්ධයෙන් බලපැහැකි ගක්තියක් නොවන්නේ
1. දක්ෂ සේවකයන් සිටීම
  2. මුල්‍ය ස්ථාවරත්වය
  3. නව තාක්ෂණය පැවතීම
  4. අමු ද්‍රව්‍ය හිගය





10 ගේ නීතිය

ව්‍යවසායකත්ව අධ්‍යාපනය II

කාලය පැය 02 සි

නම/ විභාග අංකය:.....

- පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

01. පහත දී ඇති සිද්ධිය භෞදිත් කියවා 1 සිට 10 දක්වා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

දකුණු පළාතේ කුඩා තේවතු හිමියෙකු වන සම්පත් මහතා භෞද ව්‍යවසායෙකු වීමට සිහින මවන්නෙකි. ලොව පුරා සිටින සාර්ථක ව්‍යවසායකයින් පිළිබඳව අධ්‍යාපනය කිරීම හා ඔවුන්ගේ තොරතුරු එක් රස් කිරීම ඔහු කළක සිට සිදු කරයි. ගාල්ල කාර්මික විද්‍යාලයෙන් ලොගත් යන්ත් ක්‍රියාත්මක කරවීමේ පුහුණුවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හැදුරු ව්‍යවසායකත්වය පාඨමාලාවත් ඔහු ගේ සිහිනයට රැකුලක්ව ඇත.

මේ වනවිට තේ වෙළඳපොල පාරිභෝගිකයන්ගේ රසවත්, ගුණාත්මයෙන් ඉහළ තේකාල සදහා ඉල්ලුමක් පවතින බවත් එය එහි ලංකාව පුරාම පවතින බවත් ඔහු සපයාගත් තොරතුරු මගින් අවබෝධ කරගෙන ඇත. එම නිසා තම තේ ඉඩමෙන් ලැබෙන තේද්ල ඇස්වීන්න අමු දුව් ලෙස යොදාගෙන තේ පානය කරන්නන් හට ගුණත්වයෙන් ඉහළ මිලෙන් අඩු (High quality law price) තේ කොළ නිශ්පාදනයට ඔහු දැනවමත් සැලසුම් සකස් කොට ඇත. ඉතා කුඩාවට තම නිවසේදීම (Home Made) ආරම්භ කොට මහා පරිමාණ ව්‍යවසායෙකු වීම ඔහු ගේ අරමුණයි. මේ සදහා කටුබදීද කාර්මික සංවර්ධන මූල්‍යයෙන් පවත්වන ඇසුරුමිකරණය හා තත්වරෘෂණය පාඨමාලාවක්ද ඔහු හදාරා ඇත.

දේශීය පාරිභෝගිකයන් මෙන්ම තම ප්‍රදේශයේ ආගමික හා ස්වභාවික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශීකයන්ද ඔහු ගේ ඉලක්ක පාරිභෝගිකයන් වේ. තේ කොළ නිශ්පාදනයට අවශ්‍ය යන්ත් සොයා ගැනීමට ඔහු මේ වන විටත් පියවර ලෙන ඇති නමුත් එය තරමක දුෂ්කරය. තමා ඉතිරිකරගත් මුදල් මෙම නිශ්පාදනයට ආයෝජනය කිරීමට සම්පත් අපෙක්ෂා කරයි. තේ කරමාන්තකාලාවන්හි තේ නිශ්පාදක වරයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ සහෙළරයින්ගේ සහායද ඔහුට ලැබෙමින් පවති.

කෙසේ නමුත් රජයෙන් කුඩා ව්‍යවසායකයින්ට මූල්‍ය හා මූල්‍ය තොවන තුළුගැන්වීම් ප්‍රමානවත් පරිදි නොතිබේ ගෙවනීය තත්වයකි. මෙම අභියෝගය හමුවේ ඔහු ගේ සිහිනය සැබැකර ගැනීමට වෙරදරමින් සිටින සම්පත් මහතා ව්‍යාපාර සැලසුම් (Business plan) සකස් කරමින් තේ කොළ නිශ්පාදනයට පියවරක් තබා ඇත.

01. සම්පත් ගේ නිර්මාණයිලිත්වය වර්ධනය කර ගැනීමට හේතු වී ඇති මෙම සිද්ධියෙන් මතුවන කරුණු 02 ක් (02)

02. සම්පත් මහතා සපයනුයේ තේ පානය නැමැති ව්‍යවමනාවයි මේ සදහා තවත් ආදේශකයන් 02 ක් දෙන්න (02)

03. ඔහු නිශ්පාදනයකට අවශ්‍ය වන නිශ්පාදන සාධක 4ක් නම් කරන්න. (02)

04. "රෝගී නියුත්තිකයෙකු වීමට වඩා ව්‍යවසායකයෙකු වීම වඩාත් ප්‍රතිලාභ ගෙන දේ" මෙම ප්‍රකාශයට ඔබ එකතු / එකගතෙවේද හේතු 02ක් දක්වන්න. (02)
05. ඔහු හඳුනාගත් "වෙළඳපල තිදුස" කුමක්ද? (02)
06. මෙම ව්‍යවසායකයාට වෙළඳපලට ප්‍රවේශ වියහැකි විකල්ප අවස්ථා අතුරින් හොඳම විකල්ප අවස්ථාව දක්වන්න. (02)
07. වෙළඳපොලෙහි පවතින දූඩ් තරගය භූමිවේ උචිත උපාය මාර්ග අනුගමනය කිරීමට ඔහුට සිදුවේ. මෙහිදී ඔහුට යොදාගත හැකි උචිත උපාය මාර්ගයන් දක්වන්න. (02)
08. ව්‍යාපාර අදහස් ගනනාවක් අධ්‍යයනය කළ සම්පත් අවසානයේදී සුදුසු ව්‍යාපාර අවස්ථාවක් තොරා ගෙන ඇත. අප ගේ විෂයට අදාළව එය ප්‍රතිලි ආකෘතියෙන් පෙන්වුම් කරන්න. (02)
09. ශු අත විශ්ලේෂණය මෙම සිද්ධියට යොදාගතිමින් තිදුසුන් සපයන්න. (02)
10. නීතිමය රෙකුවරණය සඳහා නව සෞයා ගැනීමකට රජයෙන් ලබාගත යුතු බලපත්‍රය කුමක්ද? එහි වෘෂ්‍ය කාලය කුමක්ද? (02)
- (2x10)
02. 2023 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාසැල් වල ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂය 6 වසරේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
1. ව්‍යවසායකත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (02)
  2. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් අවශ්‍ය වේ. මෙම සම්පත් ප්‍රධාන වශයෙන් නිශ්පාදන සාධක යනුවෙන් වර්ග 4කට වෙන්කර ඇත. එම නිශ්පාදන සාධක 4 නම් කරන්න. (02)
  3. නිර්මාණකිලිත්වය යනු කුමක්දයි හඳුන්වා එය බාධා වියහැකි සාධක 02 ක් නමිකරන්න. (02)
  4. නිර්මාණකිලිත්වය වර්ධනය කරගත හැකි ආකාර 04 ක් සඳහන් කරන්න. (02)
  5. නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍ර 02 නම් කරන්න. (02)

2x5

03. 1. අවශ්‍යතා හා වූවමනා හඳුන්වා අවශ්‍යතා හා වූවමනා අතර වෙනස්කම් 02 ක් දක්වන්න. (02)
2. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් 02ක් දක්වන්න. (02)
3. ව්‍යාපාරීකයා හා ව්‍යවසායකයා සන්සන්දිතය කරන්න. (02)
4. ව්‍යවසායකයන් වර්ග 02 ක් දක්වා උදාහරණ සහිතව පැහැදිලි කරන්න. (02)
5. ව්‍යාපාර වල ගති ලක්ෂණ 04 ක් ලියන්න. (02)
04. 1. ව්‍යවසායකයන්ගෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ 04 ක් නම් කරන්න.
2. කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු කුමක්දයි හඳුන්වා කුඩා පරිමාණ ව්‍යාපාරයක ලක්ෂණ 02 ක් දක්වන්න.
3. මහා පරිමාණ ව්‍යාපාර වලට සාපෙක්ෂව කුඩා පරිමාණ ව්‍යාපාර වල පවතින ගක්තින් 04 ක් නම් කරන්න.
4. දිනෙන් දින අසාර්ථක වෙමින් පවතින කුඩා පරිමාණ ව්‍යාපාරයක ඒ තත්ත්වයට බලපා ඇතැයි ඔබ සිතන හේතු 02 ක් හා ඒවා නිවැරදි කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග 02 ක් ලියා දක්වන්න.
5. කුඩා පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකන්වය අතර සබඳතාවය කරුණු 02 ක් ඇසුරින් පැහැදිලි කරන්න.
- (2x5)
05. 1. ව්‍යාපාර පරිසරය වර්ග කොට ගැලීම් සටහනක් මගින් දක්වන්න. (02)
2. ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයක් වන "රජයේ පාසල" නිදුසුන් ලෙස ගෙන ගක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක්, තරජනයක් ඉදිරිපත් කරන්න. (02)
3. ව්‍යවසායකයෙකුට දේශපාලන හා නෙතික පරිසරයක් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත හැකි සාධක 02ක් දක්වන්න. (02)
4. ව්‍යාපාර පරිසරයක් තුළ ව්‍යවසායකයෙකුට පාලනය කළ හැකි පාලනය කළ නොහැකි සාධක 02ක් බැඟින් දක්වන්න. (02)
5. ගෞජත විශ්ලේෂණය ව්‍යාපාර පරිසරය හා සම්බන්ධ වන ආකාරය දක්වන්න. (02)

06 ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මුදල්, සම්පත්, කාලය, ගුම්ය හා ප්‍රතිරූපය වැනි දැනු යෙද්වීමට සිදු වේ. මෙසේ ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා සැලකිල්ලට ගතුයුතු තීරණ කිහිපයකි.

1. එසේ ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා සැලකිල්ලට ගත යුතු තීරණ 4 ක් නම් කරන්න.
2. සුළු පරිමාණ ව්‍යයසායකයෙකුට අති ප්‍රාග්ධන සම්පාදන මාර්ග 4 ක් නම් කරන්නත
3. නව ව්‍යවසායකයෙකුට වෙළඳපාලට ප්‍රවේශ වීම සඳහා අනුගමනය කළහැකි විකල්ප ක්‍රම 4ක් දක්වන්න.
4. ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙකු තම නිශ්චාදිතයන් වෙත පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග 4 ක් නම් කරන්න.
5. වෙළඳපාල හිඩිස යනුවෙන් හඳුන්වන්නේ ක්‍රමක් ද?

(2x5)

07. ව්‍යාපාර ලොකයේ දකින්නට ඇති සියලුම හාණ්ඩ සේවා ක්‍රියාවලිය හා ක්‍රමයිල්ප ව්‍යාපාර අදහස් වල ප්‍රතිඵ්‍යුතුන්ය

1. නොදු ව්‍යාපාර අදහසක ලක්ෂණ 4 ක් නම් කරන්න.
2. ව්‍යාපාර අදහස මුලාගු 4 ක් නම් කරන්න.
3. නොදු ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ 4 ක් නම් කරන්න.
4. සූක්ෂම විශ්ලේෂනය සඳහා හාවිතා කළහැකි තීරණයක 4 ක් දක්වන්න.
5. ව්‍යාපාරිකයෙකුට තම තීරණාත්මක ව්‍යාපාර අදහස් ආරක්ෂා කරගැනීමට ගතුයුතු ක්‍රියා මාර්ගය ක්‍රමක්ද?

06. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මුදල් සම්පත් කාලය ගුම්ය හා ප්‍රතිරූපය වැනි දැනු යෙද්වීමට සිදුවේ. මෙසේ

## 10 ශ්‍රේණිය - ව්‍යවසායකත්ව අධ්‍යාපනය - 2021

### පිළිතුරු පත්‍රය - I කොටස

(1). 4 (2). 3 (3). 4 (4). 2 (5). 4 (6). 4 (7). 4 (8). 1 (9). 4 (10). 4 (11). 3 (12). 3 (13). 3 (14). 2 (15). 1 (16). 4 (17). 3 (18). 3 (19). 3 (20). 1 (21). 3 (22). 4 (23). 4 (24). 2 (25). 1 (26). 2 (27). 4 (28). 3 (29). 1 (30). 2 (31). 4 (32). 3 (33). 2 (34). 4 (35). 1 (36). 4 (37). 1 (38). 4 (39). 1 (40). 4

### පිළිතුරු පත්‍රය - II කොටස

- 01 1. - විවිධත්වය ගුහනය කර ගැනීම  
- ගැටුපු අභියෝග ලෙස හාර ගැනීම  
- නිර්මාණයිලි පුහුණ අවස්ථා  
- නිර්මාණාත්මක හැසිරීම් අනුකරණය කිරීම  
2. කේපි, කිරිපිටි, යෝග්‍යපානය, fresh milk, දේශීය බෙහෙන් වර්ග  
3. භූමිය, ගුම්ය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය  
4. එකත වේ.  
ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ දක්වා ඇත්තාම් ලකුණු දෙන්න.  
5. රසයෙන් ගුණයෙන් යුතු තේ කොළ සදහා වෙළඳපලකි ඉල්පුමක් පවතීම.  
6. නව හානියක් හෝ සේවක් පවතින වෙළඳපලට  
7. නිෂ්පාදික ප්‍රහේදනය / වෙළඳපල හිඛීස දාන හාන්ත් ඉදිරිපත් කිරීම.  
8. ව්‍යාපාර අදහස් → සාරව විශ්ලේෂණය → සුස්සම විශ්ලේෂණය
- යෝග්‍ය ව්‍යාපාර අවස්ථාව ← යුතු අත විශ්ලේෂණය ←
- (මෙම අදහස් දැක්වෙන පිරිදී පිළිතුර සැකසීමට ලකුණු ලබා දෙන්නත  
9. නෙකුතින්  
- කාර්මික විශ්ව විද්‍යාලයේ පුහුණුව  
- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාඨමාලා  
- අමු උච්ච තමා සතුවිය  
- කර්මික සංවර්ධන මණ්ඩලයේ පාඨමාලා  
- සහෝදරීන් ගේ සහාය
- දුරවලතා - යන්ත්‍ර සෞයා ගැනීමේ දුරවලතා
- ආවස්ථා - වෙළඳපල හිදාස - පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය
- තරේත්තන - රුතු දීරිගැනීම් නොමැති වීම - තරගකරුවන් විශාල ප්‍රමාණයක් සිටීමේ
10. ජේට්ට්ට් බලපත්‍රය = අවුරුදු 20
02. 1. ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා නුදුනාගෙන අවදානම් දරමින් නිර්මාණයිලින්නව තුළින් නවාත්පාදනය බෙහි කිරීමට යොදන මේන්ස් වින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. (ල.02)  
2. භූමිය, ගුම්ය, ප්‍රාග්ධනය ව්‍යවසාය  
3. ගැටුපු හා අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සෞයා ගැනීමට ඇති හැකියාව නිර්මාණයිලින්වයති. (ල.01)
- විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම  
- යම් විසඳුමකට එකම ගැටුපුවක් ඇතැයි සිටීම  
- වැශ්‍යම් මහ විවේචන සදහා ඇති බිඟ  
- ස්කෑනික ප්‍රතිඵල අපෙස්‍යා කිරීම
4. - විවිධත්වය ගුහනය කර ගැනීම - අසාර්ථකත්ව ඉවසීම  
- නිර්මාණයිලි පුහුණු අවස්ථා - ගැටුපු අභියෝග ලෙස දැකීම  
- නිර්මාණාත්මක හැසිරීම් ප්‍රදර්ශනය
5. - නව සෞයා ගැනීමක් - දිගුවක්  
- අනුකරණය කිරීමක් - සංකලනයක්

03. 1. මිනිසාගේ පිවිතය පවත්වා ගෙන යාමට අනිවාර්යෙන්ම සපුරා ගත යුතු ද අවශකා ලෙස ලෙස සැලකේ.  
මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප ව්‍යවමනා ලෙස හැඳින්වේ (ල.01)

අවශ්‍යතා	ව්‍යවමනා	
මුලිකව පැන නම්	අවශ්‍යතා මතු වූ පසු දෙවනුව පැන නම්	
සිමිතයි	අසිමිතයි	
පොදු	පොදුගලික වේ	
සරල	සංකීරණ වේ	(ල.01)
2. භාෂේච්	සේවා	
1. හොතික පැවැත්මක් ඇත	හොතික පැවැත්මක් නැත	
2. ගබඩා කළ හැකිය	ගබඩා කළ තොහැකිය	
3. සපයන්නාගෙන් වෙන්කළ හැකිය	සපයන්නාගෙන් වෙන්කළ තොහැකිය	
4. පාරිභෝගිකයා නීත්පාදන	පාරිභෝගිකයා නීත්පාදන ක්‍රියාවලියේ කොටසකි	
ත්‍රියාවලියට අත්‍යවශ්‍ය තොවේ		
5. සපයන්නාගෙන් වෙන්කළ හැක	සපයන්නාගෙන් වෙන්කළ වෙන්කළ තොහැක	
3. සාමාන්‍යකම්		
- ආර්ථික කටයුත්තක යෙදීම	- අවධානමට මුහුර දීම	
- ගනුදෙනුවල තීරත වීම	- සම්පත් භාවිතා කිරීම	
- නීත්පාදනය, මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ තීරණ ගැනීම		
- තරගයට මුහුන දීම	- පැවැත්ම ගැන සිතීම	
- ස්වයං පෙළඳවීමක් තීතීම		
ව්‍යාපාරිකයා	ව්‍යවසායකයා	
- සම්ප්‍රදායික ක්ම අනුගමනය කරයි	- තීරමාණයිලි නවෝත්පාදන ක්ම අනුගමනය කරයි	
- අවදානම් හාරගැනීමට කැමති නැත	- අවදානම් හාරගැනීමට කැමතිය	
- තරගයට මුහුන දීමට කැමති නැත	- තරගය සෞයා යයි	
- සම්පත් උපරිම ප්‍රයෝගන තොගනී	- උපරිම ප්‍රයෝගන ගනී	
- ගැටුපු ගතානුගතිකව විසඳීම්	- ගැටුපු තීරමාණයිලිව විසඳයි	(ල.02)


4. 1. ව්‍යාපාර ව්‍යවසායකයන් - සිල්ලර වෙළෙන්දන්
2. සමාජීය ව්‍යවසායකයන් - මහත්මා ගාන්දි
3. අන්‍යත්තර ව්‍යවසායකයින් - එලදායිනා සම්මාන හිමිකරගන් විදුහළුපතිවරු
5. 1. අරමුණක් පැවතීම
2. අවදානමක් පැවතීම
3. මුළුම ගනුදෙනු සැලකිල්ලට ගැනීම
4. ආර්ථික කටයුත්තක් වීම
5. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම
6. ව්‍යාපාරයේ නමන් ගනුදෙනු යෙදුවීම
- 04.
- දේශීය සම්පත් උපයෝගනය කිරීම
  - ප්‍රාදේශීය සංවර්ධනය සිදුවීම
  - නව භාෂේච් හා සේවා වෙළඳපලට ඉදිරිපත් කිරීම
  - රැකියා අවස්ථා ජනනය කිරීම
  - නිමැයුම් අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපයිමේ හැකියාව
  - රටේ සමස්ථ නිශ්පාදනය ඉහළ යාම
  - ආදායම් බෙදියාමේ විෂමතාවය අඩුවීම
  - ආර්ථික සංවර්ධනයට දායකවීම
2. පොදුගලික හිමිකාර්තවය යටතේ ස්වාධීනව මෙහෙයවනු ලබන සාපෙක්ෂව කුඩා සේවක සංඛ්‍යාවක් හා අඩු ආයෝගනයක් සහිත ව්‍යාපාර කුඩා පරිමා ව්‍යාපාර ලෙස හැඳින්වේ
- සාපෙක්ෂව කුඩා ප්‍රාග්ධනයක් යොදා තීතීම
  - සාපෙක්ෂව සේවක සංඛ්‍යාව අඩුවීම
  - ව්‍යාපාරය තනි අයිතිකරුවෙකු සතුවීම
  - ව්‍යාපාරය තුළ තීරණ ගැනීම පහසු වීම
  - ව්‍යාපාර කටයුතු කුඩා ප්‍රදේශකයකට සිමා වීම

3. - අඩු ප්‍රාග්ධන ප්‍රමාණයකින් ආරම්භ කළහැකි වේ  
   - දේශීය තාක්ෂණය හාවිතයට ගත හැකිවිම  
   - රජයෙන් විශේෂ දිරිගැන් විම නිමි සේවකයින් බලවා ගැනීම හා පුහුණු කිරීම පහසු විම  
   - පරිසර වෙනස්කම් වලට පහසුවෙන් අනුගත වියහැකි විම
4. අසාර්ථක වීමට හේතු  
   - ව්‍යාපාරයේ මූල්‍ය පරිපාලනය දුර්වලවිම  
   - දුර්වල මානව සබඳතා  
   - විධිමත් සැලසුම් නොමැති විම  
   - ව්‍යාපාරිකයන් ගේ දැනුම හා අද්දකීම් මදිකම  
   - ව්‍යාපාරිකය ගේ පොදුගලික පිටිතය හා ව්‍යාපාර කටයුතු එකිනෙක ගැටීම  
සාර්ථක වීමට ගතයුතු ක්‍රියාමාර්ග  
   - මුදල් පරිපාලනය විධිමත්ව පවත්වා ගෙනයාම  
   - යහපත් මානව සබඳතා පවත්වා ගෙනයාම  
   - නිසි සැලසුමක් මත ව්‍යාපාර කටයුතු සිදු කිරීම  
   - විශේෂයින් ගෙන් උපදෙස් හා මග පෙන්වීම් ලබා ගැනීම  
   - බොහෝ සාර්ථක මහා පරිමාණ ව්‍යාපාර වල ආරම්භක අවස්ථාව කුඩා පරිමාණ ව්‍යාපාරයක් විම  
   - ව්‍යවසායකින්ට සිය නිර්මාණයිලි හැකියාවන් පහසුවෙන් හාවිත කර නවෝද්‍යාපන සිදුකල හැකිවිම  
   - වෙළෙඳපා හිඛීස හඳුනාගෙන ව්‍යාපාර අවස්ථා සඳහා පිවිසිය හැකිවිම

(ල.2) (2 x 5 ) = 10

05.

### ව්‍යාපාර පරිසරය



2.

- ගක්තින්
- දැනු විදුහළ්පතිවරයෙකු සිටීම
  - පුහුණු ගුරුවරුන් සිටී
  - පාසල් හොතික සම්පත් තිබීම
  - සිපුවිනය හොඳවීම / දැනු ගුරුවන් සිටීම
- දුර්වලතා
- පාසල් පරිපාලනය දුර්වල විම
  - හොතික සම්පත් නොමැතිවිම
  - ගුරුවරුන් නිසිපරිදි කටයුතු නොකිරීම
- අවස්ථා
- රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම
  - ප්‍රහැර අදියිජ්‍ය සංගම් තිබීම
  - දෙමාලියන් පාසලට උදුව කිරීම
  - ප්‍රජාවගේ සහයෝගය පාසලට ලැබීම
- තරගත
- අනවාය දේශපාලන බලපෑම්
  - ආදි ශිෂ්‍ය සංගමයේ අනවාය බලපෑම්
  - අවට පාසල් වලින් ඇතිවන දැඩි තරගය
- 3.
- රජයේ ආර්ථික ප්‍රතිපත්ති
  - අන්තර් ජාතික හිටිසුම් වලට එලැඹින ආකාරය
  - ව්‍යාපාර සම්බන්ධයෙන් සකස් කරන නීතිරිති
  - විදේශ වෙළදාම

4. පාලනය කළහැකි

අධිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, සම්පත්

පාලනය කළ නොහැකි

පාරිභෝගිකයන්, සැපුම්පිකරුවන්, තරගකරුවන් රූපය හා අනිතුත් බාහිර පරිසර සාධක

5. ගද අත විශ්වේෂණය

S	ගක්තින්	අහාන්තර පරිසරයෙන් මතු වේ
W	දුර්වලතා	
O	අවස්ථා	බාහිර පරිසරයෙන් මතුවේ
T	තරුණ	

06.

- ව්‍යාපාරය සඳහා කෙතරම් කැපවිය හැකිද?
- ව්‍යාපාරයට පදනම් වන හානීය හෝ සේවාව කුමක්ද?
- ඉලක්ක ගත පාරිභෝගිකයා කුවුද
- තරගයේ ස්වභාවය කෙබදුද
- ඉපයිම් ප්‍රමානවත්ද
- ප්‍රාග්ධනය සපයා ගන්නේ කෙසේද
- තනිව හෝ හුවුල්ව ව්‍යාපාරය ආරම්භ කරනවාද?

2. - ස්වකිය ඉතුරුම්

- ස්වකිය වත්කම් යෙදුවේ හෝ විකිණීම

- නැදු හිතමිතුරන්ගෙන්

- බංකුණය සහ කළුබදු

- ගනුදෙනුකරුවන් ගේ අත්තිකාරම් ලබාගනී

3.

- පවතින හානීයක් හෝ සේවාවක් පවතින වෙළඳපලට ඉදිරිපත් කිරීම

- පවතින හානීයක් හෝ සේවාවක් නව වෙළඳපලට ඉදිරිපත් කිරීම

- නව හානීයක් හෝ සේවාවක් පවතින වෙළඳපලට ඉදිරිපත් කිරීම

- නව හානීයක් හෝ සේවාවක් නව වෙළඳපලට ඉදිරිපත් කිරීම

4.

1. සුවිශේෂ නව හානීයක් හෝ සේවාවක් වීම

2. නිශ්පාදිත ප්‍රහේදනය

3. වෙළඳපල හිඩිස / අවකාශය

5. නවේද්පාදනය

5. වෙළඳපල හිඩිස යනුවෙන් අදහස් වන්නේ වෙළඳපලන් පාරිභෝගිකයන්ගෙන් කොටසක් තාශේතිමත් නොවූ අවශ්‍යතා හා වූවමනා වලින් පොලපන බවයි. මහා පරිමාණ ව්‍යවසායකන් සැබෑ පාරිභෝගික සංඛ්‍යාවක් සඳහා නිශ්පාදිත ඉදිරිපත් කරන අතර සුවිශේෂ අවශ්‍යතා ඇති සුළු පාරිගේරික කණ්ඩායම් කෙරේ සැලකිල්ලක් නොදැක්වති. එබැවින් එවැනි අවස්ථා වලදී සුවිශේෂ වෙළඳපල සඳහා නව ව්‍යවසායකයන්ට අවධානය යොමු කළ යුතුය.

07.

1.

- ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ හැකි වීම

- පරිසරයේ මතුවන අවශ්‍යතා සුපරාලිය හැකිවීම

- වෙනස්වන අවශ්‍යතා හා වූවමනා වලට ප්‍රතිචාර දැක්විය හැකිවීම

- තරගකාරීන්වයට සාර්ථකව මුහුන දියහැකි වීම

- තාක්ෂණය සමග ගැලුහිය යුතුවිට

- මුහුන දෙන අවදානම අවම කරගත හකිවීම

- ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් ඉපයිමක් කළ හැකිවීම

- ස්වකිය ව්‍යාපාර අදහස ආරක්ෂා කරගත හැක

2.

- විනෝදාංග හා ලැදියා තුළින්

- පුද්ගල දෙශතා හා පළපුරුද්ද තුළින්

- වෙළඳපල සම්ස තුළින්

- පාරිභෝගික ප්‍රතිචාර තුළින්

- නිරමාණයිලි වින්තන හැකියා තුළින්

- ජන මාධ්‍ය මගින්

- සැපයුම්කරුවන් ඇසුරෙන්
  - තරගකාරීත්වය අධ්‍යයනය කිරීම තුළින්
  - අධ්‍යාපනික පාඨමාලා තුළින්
  - පුදරශන හා අත්දුකීම් මගින්
3. - අවශ්‍ය සම්පත් සපයාගත හැකිවීම
- ඉල්ලුමක් පවතිම
  - ආකර්ෂණීය ඉපයුමක් තිබීම
  - තරගකාරීත්වයට මූලුනැදිය හැකි වීම
  - නීති රීති වලට අනුකූල වීම
4. - වෙළදපලක් පැවතිම
- අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව
  - අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගත හැකිවීම
  - රජයේ නීතිමයි ප්‍රතිපත්ති හා දිරිගැන් වීම
  - ව්‍යවසායකන්ගේ දැනුම පලපුරුදේ කුසලතා
  - ගුමය සපයා ගැනීමේ හැකියාව
  - අවධානම
  - දියත් කිරීමේ පහසුව
5. නව ව්‍යවසායකයන් බුද්ධීමය දේපල ආරක්ෂා කර ගැනීමට බොහෝ විට පේටන්ට් බලපත්‍රය ලබාගත යුතුය. පේටන්ට් බලපත්‍රය යනු යම් අයෙකු ගේ නව සොයා ගැනීමක් වෙනුවෙන් ලබාදෙන රජයේ සහතිකයකි. නව සොයා ගැනීමක් යනු නව නීතුයුමක් නව යන්තුයක් නව ත්‍රියාවලියේ ඉහත කරුණු වල සංකලනයක් පවත්නා සොයා ගැනීමක වැඩි දියුණු කිරීමක් ලෙස අරථ දක්වීය හැක. මෙහි වලංගු කාලය අවරුදු 20කි.

(Q. 2 x 5 = 10)